

නාලල ප්‍රාදේශීය සභාව - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

නාලල ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් හා වියදම් ගිණුම සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට නාලල ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වර්ථාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව

විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්‍රාවකයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන් , චේතනාන්විත මහභරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවූව ද , අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වටිනාකම රු.5,500,000 ක් වැය කර ඉදිකරන ලද ජන උද්‍යාන ගම ළමා උද්‍යානයේ උපකරණ ගිණුම් ගත කර නොතිබුණි.	2025 අවසන් ගිණුම සකස් කිරීමේදී නිවැරදි කරන බව.	නිවැරදිව ගිණුම් පිළියෙල කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේ අවස්ථා 04 කදී ඉදිකිරීම් හා වැඩිදියුණු කිරීම් වෙනුවෙන් වැය කර තිබුණු එකතුව රු.4,538,383 ක් ප්‍රාග්ධනිත කර නොතිබුණි.	-එම-	-එම-

1.6.2 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාර්තා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන ගිණුම් ශේෂ 05 කට අදාළ ශේෂයන් උප ලේඛනවල දැක්වෙන ශේෂයන් සමඟ සැසඳීමේ දී රු.716,298 ක නොසැසඳීමක් නිරීක්ෂණය විය.	2025 වර්ෂයේ ගිණුම් සකස් කිරීමේ දී නිවැරදි කරන බව.	ගිණුම් ශේෂ අදාළ උප ලේඛන ගිණුම් සමඟ සැසඳිය යුතුය.

1.7 අනුකූල නොවීම

නීති, රීති හා රෙගුලාසි වලට අනුකූල නොවීම

නීති, රීති හා රෙගුලාසි වලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති හා රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) පාර්ලිමේන්තු පනත්			
1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරි පනතේ 8 වගන්තිය සමඟ කියවිය යුතු එම පනතේ 21 වගන්තිය සංශෝධිත විධි විධාන 2021 ජූලි 08 දිනැති අංක 2235/54 දරන ඇති විශේෂ ගැසට් පත්‍රයේ පලකළ සැලසුම් හා ගොඩනැගිලි නියෝග /	2020 – 2024 කාලය තුළ අනුමත කළ සංවර්ධන බලපත්‍ර 152 කට අදාළව අනුකූලතා සහතික නිකුත් කිරීමක් සිදුකර නොතිබුණි.	අනුකූලතා සහතික නිකුත් කිරීමට කටයුතු කරන බව.	අනුකූලතා සහතික නිකුත් කිරීමට කටයුතු කළ යුතුය.

(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික
සමාජවාදී ජනරජයේ මුදල්
රෙගුලාසි සංග්‍රහය

මු.රෙ. 571(3) 2013 වර්ෂයේ සිට 2024 දක්වා මු.රෙ. 571 විධිවිධාන ඉකුත් කාල පරාසය තුළ තැන්පත් කරන වලට අනුව කටයුතු කරන තැන්පතු ලද රු. 824,050 ක කාලය ඉකුත් ව. නිරවුල් කළ වූ තැන්පතු 52 ක් නිරවුල් කර යුතුය. නොතිබුණි.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.3,137,119 ක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු.112,140 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

සභාවේ ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

	ආදායම් ප්‍රභවය	2024				2023			
		ඇස්තමේන්තු ගත ආදායම්	බිල්කළ ආදායම්	රැස් කළ ආදායම්	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තු ගත ආදායම්	බිල්කළ ආදායම්	රැස් කළ ආදායම්	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
(i).	වරිපනම්	රු. 1,925,496	රු. 1,679,446	රු. 1,376,126	රු. 1,624,722	රු. 1,596,527	රු. 1,612,982	රු. 2,521,221	රු. 1,321,068
(ii).	කුලී	4,534,200	2,617,440	2,939,235	532,430	2,224,200	1,108,250	1,029,180	854,225
(iii).	බලපත්‍ර ගාස්තු	2,489,000	2,079,342	2,079,342	-	2,655,000	2,014,985	2,014,985	-
(iv).	වෙනත් ආදායම්	22,454,500	15,940,962	14,838,056	2,157,808	3,000,000	3,205,548	2,943,948	1,054,902
	එකතුව	<u>31,403,196</u>	<u>22,317,190</u>	<u>21,232,759</u>	<u>4,314,960</u>	<u>9,475,727</u>	<u>7,941,765</u>	<u>8,509,334</u>	<u>3,230,195</u>

2.2.2 ආදායම් රැස් කිරීමේ කාර්ය සාධනය

විගණන නිරීක්ෂණය සභාවේ අදහස් දැක්වීම නිර්දේශය

වරිපනම්

සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට ඉදිරි කටයුතු සිදුකරමින් හිඟ ආදායම් අය කළ රු.1,624,722 ක හිඟ වරිපනම් ශේෂයක් පැවති පවතින බව. යුතුය.

අතර ඉන් රු.5,000 ඉක්ම වූ වරිපනම් ඒකක 68 ක රු.780,710 ක හිඟයක් 1987 අංක 15 දරන

ප්‍රාදේශීය සභා පනතේ 158 ඡේදය ප්‍රකාරව කටයුතු කර අය කර නොතිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 පනතින් පවරා ඇති කාර්යයන් ඉටු කිරීම

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විහරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කාර්තවයන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

(අ) අපේක්ෂිත ප්‍රතිලාභ ලබා නොගැනීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2020 සැප්තැම්බර් 28 දිනැති අංක 2020/06 දරන මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස්ගේ චක්‍රලේඛය අනුව සභාව සතු අතිරික්ත මුදල් සභාවට ආදායම් උත්පාදන කළ හැකි ආකාරයේ ව්‍යාපෘති, සභා දේපළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති හෝ බහුතර ජනතාවට පොදු පහසුකම් සැපයීමේ ව්‍යාපෘතිවල යෙදවිය හැකි වුවත් එසේ කිරීමකින් තොරව සමාලෝචිත වර්ෂය අවසන් දිනට රු.7,445,173 ක ස්ථාවර තැන්පතුවල ආයෝජනය කර තිබුණ අතර රු.12,380,309 ක් ජංගම ගිණුමේ නිශ්කාර්යයව පැවතුණි.	2025 වර්ෂයේ දී ආදායම් උත්පාදන ව්‍යාපෘති සඳහා ස්ථාවර තැන්පත් මුදල් යොදා ගන්නා බව.	අතිරික්ත මුදල් ප්‍රාදේශීය සංවර්ධනයට යොදා ගත යුතුය.

(ආ) කර්තව්‍යන් ඉටු කිරීමේ ප්‍රමාදයන්

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ප්‍රාදේශීය සභා පරිපාලන ගොඩනැගිල්ලේ පහළ මහල කඩ කාමර බවට පත් කිරීම වෙනුවෙන් ඉකුත් වර්ෂයේ මැයි 21 දින රු.5,510,633 කට ගිවිසුම්ගතව ඉදිකිරීම් කොන්ත්‍රාත්කාර පාර්ශ්වයට පවරා තිබුණ ද, සමාලෝචිත වර්ෂය අවසාන දින වන විටත් එහි ඉදිකිරීම් අවසන් කර නොතිබුණි.	ඉදිකිරීම් අවසන් කර කඩ කාමර බදු දීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව.	ඉදිකිරීම් අවසන් කර කඩ කාමර බදු දීමට කඩිනමින් කටයුතු කළ යුතුය.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ අවසන් දිනට ලැබිය යුතු ගිණුම් ශේෂ 02 ක එකතුව රු.1,827,556 ක්	2025 වර්ෂයේදී හිඟ ආදායම් අයකර ගැනීමට කටයුතු	හිඟ ආදායම් අය කර ගැනීමට කටයුතු කළ

විය. ඉන් වසර 01 ක් වසර 05 ක් අතර කාලයට අදාළ එකතුව රු.101,480 ක් හා වසර 05 ක කාලයක් ඉක්මවා තිබුණු ගිණුම් ශේෂවල එකතුව රු.64,323 ක් අය කර නොතිබුණි.

කරන බව.

යුතුය.

- | | | |
|--|---|---|
| <p>(ආ) 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරි පනතේ 22 වගන්තිය ප්‍රකාරව සභා බල ප්‍රදේශයේ 2015 වර්ෂයේ අනුබද්ධීකර විකුණන ලද අරංගල හබරගහවත්ත ඉඩමෙන් ප්‍රජා හා විනෝද කටයුතු සඳහා සභාව වෙත වෙන් කර තිබුණු පර්චස් 51.88 ක ඉඩම් කොටසට අදාළව රු.1,678,305 ක් සභාව වෙත අය කර ගැනීමට කටයුතු කර නොතිබුණි. භූ විද්‍යා හා පතල් කැණීම් ආයතනයෙන් වාර්තා ලබා ගෙන නොතිබීම හේතුවෙන් අනුබද්ධී කළ ඉඩම ප්‍රාදේශීය සභාව අනුමත කර නොතිබියදී එම ඉඩමේ ඉඩම් කොටස් අලෙවි කර තිබුණි. මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් අනුගමනය කර නොතිබුණි.</p> | <p>ඉදිරියේ දී ගාස්තු අය කර ගැනීමට කටයුතු කරන බව.</p> | <p>ගාස්තු අය කර ගැනීමට කටයුතු කළ යුතුය.</p> |
| <p>(ඇ) අඹන රජාවෙල ජල ව්‍යාපෘතිය සහිත කොටස් 03 කින් සමන්විත ඉඩම සහ ගොඩනැගිලි 04ක් හා අක්කර 1 යි පර්චස් 34 ක ඕපල්ගල ක්‍රීඩාංගණය තක්සේරු කර වටිනාකම ගිණුම් ගත කිරීමට කටයුතු කර නොතිබුණි.</p> | <p>වත්කම් පවරා ගාස්තු අය කර ගැනීමට කටයුතු කරන බව.</p> | <p>සභාව සතු වත්කම් පවරා ගැනීමට කටයුතු කළ යුතුය.</p> |

3.3 නිෂ්කාර්ය හා ඌන උපයෝජිත දේපල පිරිසත හා උපකරණ

- | විගණන නිරීක්ෂණය | සභාවේ අදහස් දැක්වීම | නිර්දේශය |
|---|---|---|
| <p>(අ) සභාව විසින් නඩත්තු කර පවත්වාගෙන යනු ලබන කණමුලයාය පිහිටි ළමා උද්‍යානය 2021 සිට භාවිතයකින් තොරව ඌන උපයෝජිතව පැවතුණි.</p> | <p>ළමා උද්‍යානයේ සෙල්ලම් උපකරණ අළුත්වැඩියා කර නැවත පාවිච්චි කිරීමට සුදුසු තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු සකස් කරමින් පවතින බව.</p> | <p>අළුත්වැඩියා කර භාවිතයට ගත යුතුය.</p> |
| <p>(ආ) සභාව පරිහරණය කරන එකතුව රු. 32,172,696 ක යන්ත්‍ර 03 ක් හා ට්‍රැක්ටර් ටේලර් 02 ක් මාස 09 සිට වසර 06 දක්වා කාලයක් නිශ්ක්‍රීයව හෝ ඌන උපයෝජිතව පැවතුණි.</p> | <p>ඉදිරියේදී අලුත්වැඩියා කටයුතු සිදු කර ප්‍රයෝජනයට ගැනීමට කටයුතු කරන බව.</p> | <p>වත්කම් නිෂ්කාර්ය වීමට ඉඩ නොහැර උපයෝජනය කළ යුතුය.</p> |

3.4 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ඉඩම් අනුබ්‍යේෂණය විකිණීමේ දී ප්‍රජා කටයුතු සඳහා සභාවට ලබා දී ඇති ඉඩම් කොටස් 03 ක රු. 06 ට්‍රි පර්සන්ස් 56.98 ක් හා සභාව භුක්ති විදින රු. 61,000,000 ඉඩම් කොටස් 15ක් සහ මොරගහ කන්ද කළු ගඟ ව්‍යාපෘතිය මගින් ඉදිකරන ලද කඩ කාමර 10 ක් සහිත ඉඩම පවරා ගැනීමට කටයුතු කර නොතිබුණි.	පවරා ගැනීමේ කටයුතු සිදුකරමින් පවතින බව.	සභාව සතු වත්කම් පවරා ගැනීමට කටයුතු කළ යුතුය.

3.5 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභාවේ අනුමත කාර්ය මණ්ඩලය හා තත්‍ය කාර්ය මණ්ඩලය සැසඳීමේ දී තනතුරු 13 ක පුරප්පාඩු 21ක් පැවතුණි.	පුරප්පාඩු සම්පූර්ණ කර ගැනීමට කටයුතු කරන බව.	පුරප්පාඩු සම්පූර්ණ කරවාගත යුතුය.

3.6 වාහන පද්ධතිය කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
වටිනාකම රු. 300,000 ක් වූ යතුරු පැදි 02 ක අයිතිය පවරා ගැනීමට කටයුතු කර නොතිබුණි.	ඉදිරියේදී වත්කම් පවරා ගැනීමට කටයුතු කරන බව	සභාව නමින් වත්කම් පවරා ගැනීමට කටයුතු කළ යුතුය.